

# 2020 සිංහල අවුරුදු වාරිත - ඕස්ට්‍රේලියාව

## අවුරුදු උදාව

2020 අප්‍රේල් මස 13 වන සඳුදා ශ්‍රී ලංකා වේලාවෙන් අපර භාග 08:23 ට ද, සිඩ්නි, කැන්බරා, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ හෝබාර්ට් නගර වල වේලාවෙන් රාත්‍රී 12:53 ට ද, ඇඩ්ලේඩ් සහ ඩාර්වින් නගර වල වේලාවෙන් රාත්‍රී 12:23 ට ද, පර්ත් නගරයේ වේලාවෙන් රාත්‍රී 10:53 ට ද, අලුත් අවුරුද්ද උදා වෙයි.

## පුණ්‍ය කාලය (නොනගතය)

ඕස්ට්‍රේලියාවේ නගර වලට පුණ්‍ය කාලය සම්මත ඔරලෝසු කාලයෙන් පහත සඳහන් පරිදි වේ.

සිඩ්නි, කැන්බරා, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ හෝබාර්ට් නගර වලට අප්‍රේල් මස 13 වන සඳුදා අපර භාග 6:29 සිට පසු දින පූර්ව භාග 7:17 දක්වා ද, ඇඩ්ලේඩ් සහ ඩාර්වින් නගර වලට 13 වන සඳුදා අපර භාග 5:59 සිට පසු දින පූර්ව භාග 6:47 දක්වා ද, පර්ත් නගරයට 13 වන සඳුදා අපර භාග 4:29 සිට පසු දින පූර්ව භාග 5:17 දක්වා ද, පුණ්‍ය කාලය බැවින් එම කාලය ආරම්භ වීමට පෙර සියළු වැඩ අතහැර, පුණ්‍ය කාලයේ පෙර භාගය තුළ ආගමික විනාඩි වල යෙදීමත් පුණ්‍ය කාලයේ අපර භාගය තුළ පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී වාරිත ඉටු කිරීමත් යෝග්‍ය වේ.

## ආහාර පිසීම

අප්‍රේල් මස 14 වන අඟහරුවදා ශ්‍රී ලංකාවේ වස්තූකරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා ඒ ඒ නගර වල සම්මත ඔරලෝසු වේලාවෙන් පහත සඳහන් වේලාවන්ට ලිප ගිනි මොළුවා කිරීමක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගල ද පිළියෙල කර ගැනීම මැනවි.

සිඩ්නි	පූර්ව භාග 5:33	බ්‍රිස්බේන්	පූර්ව භාග 5:19	ඩාර්වින්	පූර්ව භාග 5:56
කැන්බරා	පූර්ව භාග 5:41	හෝබාර්ට්	පූර්ව භාග 5:55	පර්ත්	පූර්ව භාග 7:15
මෙල්බර්න්	පූර්ව භාග 5:59	ඇඩ්ලේඩ්	පූර්ව භාග 5:39		

## වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වන අඟහරුවදා රතු පැහති වස්තූකරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා ඒ ඒ නගර වල සම්මත ඔරලෝසු වේලාවෙන් පහත සඳහන් වේලාවන්ට සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

සිඩ්නි	පූර්ව භාග 6:44	බ්‍රිස්බේන්	පූර්ව භාග 6:31	ඩාර්වින්	පූර්ව භාග 7:19
කැන්බරා	පූර්ව භාග 6:54	හෝබාර්ට්	පූර්ව භාග 7:08	පර්ත්	පූර්ව භාග 8:34
මෙල්බර්න්	පූර්ව භාග 7:12	ඇඩ්ලේඩ්	පූර්ව භාග 6:54		

## නිස තෙල් ගැම

අප්‍රේල් මස 15 වෙනි බදාදා හරිත වර්ණ (කොළ පැහති) වස්තූකරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා ඒ ඒ නගර වල සම්මත ඔරලෝසු වේලාවෙන් පහත සඳහන් වේලාවන්ට නිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා තෙල් සහ කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

සිඩ්නි	පූර්ව භාග 9:11	බ්‍රිස්බේන්	පූර්ව භාග 9:01	ඩාර්වින්	පූර්ව භාග 9:54
කැන්බරා	පූර්ව භාග 9:20	හෝබාර්ට්	පූර්ව භාග 9:32	පර්ත්	පූර්ව භාග 9:31
මෙල්බර්න්	පූර්ව භාග 9:38	ඇඩ්ලේඩ්	පූර්ව භාග 9:32		